

NDB රිවර්ස් ප්ලෑනර් වැඩසටහන - නියම සහ කොන්දේසි

(1) එකවර ගෙවිය යුතු මුදල:-

(2) කාලසීමාව:-

(3) රිවර්ස් ප්ලෑනර් ගිණුම් අංකය:-

(4) ගිණුම්ගිමියාගේ නම:-

(5) පූර්වයෙන් එකඟවන වාරිකයේ වටිනාකම:-

(6) වාරික ගෙවීමේ දිනය:-

(7) අර්ථලාභියාගේ ගිණුම් අංකය:-

(8) අර්ථලාභී ගිණුමේ නම:-

1. බැංකුව විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රමාණය දක්වා මිස, මෙම නියම හා කොන්දේසි (“නියම සහ කොන්දේසි”) නැෂනල් ඩිවලොප්මන්ට් බැංකු පීඑල්සී (“බැංකුව/ NDB”) ආයතනයේ රිවර්ස් ප්ලෑනර් වැඩසටහන (“රිවර්ස් ප්ලෑනර්”) සඳහා අදාළ විය යුතු ය.

2. යම් තැනැත්තකු විසින් තනිව හෝ වයස අවුරුදු 18 ට වැඩි තවත් තැනැත්තකු සමග එක්ව (“ගිණුම්ගිමියා”) රිවර්ස් ප්ලෑනර් වැඩසටහන යටතේ තැන්පතුවක් සකස් කර රිවර්ස් ප්ලෑනර් ගිණුමක් (“NDB රිවර්ස් ප්ලෑනර් ගිණුම”) විවෘත කරනු ලැබිය හැකි ය.

3. ඉහත කී ගිණුමට (“එකවර ගෙවනු ලැබිය යුතු මුදල”) එකවර ගෙවනු ලැබිය යුතු තැන්පතුවක් ලබා දීම යටතේ NDB රිවර්ස් ප්ලෑනර් ගිණුමක් විවෘත කරනු ලැබිය හැකි අතර ඉන්පසුව, ගිණුම්ගිමියා/ගිණුම්ගිමියන් වෙත NDB රිවර්ස් ප්ලෑනර් සහතිකපත්‍රයක් නිකුත් කරනු ලැබිය යුතු ය. එම සහතිකය ගිණුම්ගිමියාගේ/ගිණුම්ගිමියන්ගේ භාරයේ තබා ගත යුතු අතර එම සහතිකපත්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගිණුම්ගිමියා/ගිණුම්ගිමියන් වගකියනු ලැබිය යුතු වේ. ගිණුම්ගිමියා විසින් කල්පිරීමට පෙරාතුව මුදල් ආපසු ඉල්ලා සිටින අවස්ථාවක දී මෙම සහතිකපත්‍රය ආපසු භාරදීම අනිවාර්ය වේ. NDB රිවර්ස් ප්ලෑනර්

සහතිකපත්‍රය නැතිවුවහොත්, සොරකමකට ලක් වුවහොත් හෝ අස්ථානගත වුවහොත්, එවිට ගිණුම්හිමියා/ගිණුම්හිමියන් විසින් වහාම බැංකුව වෙත ඒ පිළිබඳව දැනුම් දිය යුතු අතර වලංගු දිවිරුම් ප්‍රකාශයක් ද සමග පිළිගත හැකි පැහැදිලි කිරීමක් ලැබීමෙන් පසුව බැංකුව විසින් අලුත් දෙවන පිටපත් සහතිකයක් නිකුත් කරනු ලැබිය හැකි ය.

4. එකවර ගෙවිය යුතු මුදල ඉදිරිපත් කිරීමෙන් පසුව, පූර්වයෙන් එකඟ වූ දිනයක දී, පොළිය ද සමග එකවර ගෙවනු ලබන මුදලින් කොටසක් සංයුක්ත වන මාසික වාරික මුදල (වාරිකය) ගිණුම්හිමියා වෙත/ හෝ ඔහු /ඇය විසින් නම් කරන යම් තැනැත්තකු වෙත (අර්ථලාභියා) ලැබිය යුතු වේ.
5. එකවර ගෙවීමේ මුදල භාරගන්නා අවස්ථාවේ දී බැංකුව විසින් තීරණය කරනු ලබන ස්ථාවර පොළී අනුපාතිකය, සම්පූර්ණ කාලසීමාව අවසන් වන තෙක් ගිණුම් ශේෂය සඳහා අදාළ විය යුතු ය.
6. බැංකුව විසින් වාරික මුදල මාසික පදනමක් මත ගෙවිය යුතු වේ. එසේ වුව ද, වාරික මුදල් ගෙවීම ආරම්භ කිරීමේ දිනය කල්දමන ලෙස ඉල්ලා සිටීමට ගිණුම්හිමියාට හිමිකමක් ඇත්තේ ය.
7. වාරික මුදල ගිණුම්හිමියාගේ හෝ අර්ථලාභියාගේ පූර්වයෙන් හඳුනාගෙන ඇති NDB බැංකුවේ ගිණුමක් වෙත හෝ ගිණුම්හිමියා විසින් ඉල්ලා සිටිනු ලබන NDB බැංකුවේ පවත්වාගෙන යනු ලබන වෙනත් යම් ගිණුමක් වෙත බැර කරනු ලැබිය යුතු ය.
8. එකවර ගෙවීමේ මූලික තැන්පතුව ලබා දීමෙන් පසුව ගිණුම වෙත කරනු ලබන බැර කිරීම් අවහිර කරනු ලැබිය යුතු ය.
9. බැංකුවේ වෙනත් යම් නියම සහ කොන්දේසිවල පටහැනිව කුමක් සඳහන් වුව ද, එය නොසලකා හරිමින්, NDB රිවර්ස් ජ්ලැනර් ගිණුමේ ගිණුම් ප්‍රකාශය ගිණුම්හිමියා/ ගිණුම්හිමියන් විසින් බැංකුව වෙත අවසන් වරට තහවුරු කරන ලද ලිපිනයට ගිණුම්හිමියා වෙත/ ගිණුම්හිමියන් වෙත කාර්තුමය වශයෙන් තැපැල් කරනු ලැබේ.
10. ගිණුම්හිමියා/ ගිණුම්හිමියන් විසින් විද්‍යුත් ප්‍රකාශයක් ලබා ගැනීමේ විකල්පය තෝරා ගෙන ඇති අවස්ථාවක දී, විද්‍යුත් ප්‍රකාශය ගිණුම්හිමියාගේ/ ගිණුම්හිමියන්ගේ නම් කළ විද්‍යුත් ලිපිනය වෙත මාසිකව විද්‍යුත් තැපෑලෙන් යොමු කරනු ලැබේ.

11. සම්පූර්ණ මූලික කොටස සහ පසුව අනුප්‍රමාණ කළ පොළිය සංයුක්ත වන පළමු වාරිකය හැර, ගිණුම් විවෘත කරනු ලබන මාසයට ඉක්බිතිව ම යෙදෙන මාසයේ අනුරූප දිනයේ දී හෝ ගිණුම්ගිණියා විසින් නම් කරනු ලබන මාසයේ වෙනත් යම් දිනයක දී වාරිකය ගෙවනු ලැබිය යුතු ය.
12. මෙම කාලසීමාව තුළ දී ගිණුම්ගිණියා/ ගිණුම්ගිණියන් මියයන අවස්ථාවක දී, රිවර්ස් ජ්ලැනර් වැඩසටහන අවසන් වන්නේ ය. එවැනි අවස්ථාවක දී, උපරිත වූ පොළිය ද සමග ඒ මත අදාළ වන ව්‍යවස්ථාපිත බදු සහ අයකිරීම්වලට යටත්ව එම ගිණුම්ගිණියා/ගිණුම්ගිණියන් මියයන දිනය දක්වා පැවති එකවර ගෙවීමේ මුදලේ ශේෂය (අදාළ ආකාරයට) නාමිකයා වෙත හෝ හවුල් ගිණුම්ගිණියා වෙත හෝ ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව ගෙවනු ලැබේ.
13. ගිණුම්ගිණියා තත්කාලයේ බලපවත්නා WHT (෧෫වූම් බදු) අඩු කිරීම්වලට යටත්වන අවස්ථාවක දී, පොළිය WHT අඩු කිරීම්වලට යටත් විය යුතු අතර මියයෑමක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී එකවර ගෙවීමේ මුදලේ ශේෂය එම අඩු කිරීම්වලට යටත් විය යුතු ය.
14. කල් පිරීමට පෙරාතුව මුදල් ආපසු ගැනීම සමස්ථ මුදලින් එකවර ගෙවීමේ මුදලේ ශේෂය සම්බන්ධයෙන් වන අවස්ථාවක දී පමණක් එසේ කල්පිරීමට පෙරාතුව මුදල් ආපසු ගැනීම සඳහා ඉඩදෙනු ලැබේ. බැංකුව විසින් තීරණය කරනු ලබන සහ බැංකුවේ වෙබ් අඩවියේ පළ කරනු ලබන කල්පිරීමට පෙරාතුව මුදල් ආපසු ගැනීමේ ගාස්තුවක් බැංකුව විසින් අදාළ කර ගනු ලැබේ.
15. රිවර්ස් ජ්ලැනර් වැඩසටහනට අදාළ සියලු නියම හා කොන්දේසිවලට අනුකූලව ක්‍රියාකර ඇත්නම් බැංකුව විසින් වාරික මුදල ගෙවීම පිළිබඳ සහතික කර සිටිනු ලැබේ.

(අ) කාලසීමාවේ අවසාන මාසය කාලය තුළ දී, නිශ්චිත මාසයේ අවසානයේ දී NDB රිවර්ස් ජ්ලැනර් ගිණුමේ පවතින ශේෂයට අනුව, පූර්වයෙන් එකඟවූ, වාරික වටිනාකම ගලපනු ලැබිය යුතු ය.

16. හවුල් ගිණුම්

(අ) හවුල් NDB රිවර්ස් ජ්ලැනර් ගිණුමක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී, සහතික පත්‍රයෙහි මූලික ගිණුම්ගිණියාගේ සහ හවුල් ගිණුම්ගිණියාගේ නම් සඳහන් විය යුතු ය.

(ආ) හවුල් NDB රිවර්ස් ජලෑනර් ගිණුම්හිමියකු මියයන අවස්ථාවක දී, සුජීවත්ව සිටින්නන් පිළිබඳ මූලධර්මය ක්‍රියාත්මක විය යුතු අතර කල්පිරෙන තෙක් වාරිකය ලබා ගැනීම සඳහා සුජීවත්ව සිටින ගිණුම්හිමියාට හිමිකමක් ඇත්තේ ය.

17. NDB රිවර්ස් ජලෑනර් වැඩසටහන අවසන් වී කාලසීමාවේ අවසාන මාසයේ ශේෂ මුදල ගෙවීමෙන් පසුව සහ NDB රිවර්ස් ජලෑනර් ගිණුමේ ශේෂය ශුන්‍ය වීමෙන් පසුව, බැංකුවේ ස්වයංක්‍රීය වසා දැමීමේ යාන්ත්‍රණය හරහා එම ගිණුම ස්වයංක්‍රීයව වසා දමනු ලැබේ.

18. බැංකුවේ වෙබ් අඩවියෙහි පූර්ව නිවේදනයක් ලබා දීම මගින් ඕනෑම අවස්ථාවක දී මෙම නියම හා කොන්දේසි වෙනස් කිරීමේ හෝ ඒවාට යමක් එකතු කිරීමේ අයිතිය බැංකුව වෙත රඳවා තබා ගනු ලබන බවට ගනුදෙනුකරු විසින් මෙයින් කැමැත්ත ලබා දී පිළිගෙන සිටිනු ලැබේ.

ඉහත කී නියම හා කොන්දේසි මා වෙත/ අප වෙත ලැබී ඇති බවත් බැංකුව විසින් මා වෙත/ අප වෙත පැහැදිලි කර දුන් බවත් එම නියම හා කොන්දේසි මා / අප විසින් අවබෝධ කර ගෙන ඒවා සමග එකඟව සිටින බවත් මා/ අප විසින් මෙයින් තහවුරු කර සිටිනු ලැබේ.

.....
මූලික ගිණුම්හිමියාගේ අත්සන

.....
හවුල් ගිණුම්හිමියාගේ අත්සන

මූලකරු සමග නම:-

මූලකරු සමග නම:-

දිනය:-

දිනය:-